

2022 ඔක්තෝබර් 08



ශී් ලංකා විශාම இலங்கை ஓய்வு Sri Lanka Pensions

විශාම වැටුප් කියාවලිය විමධෳගත කිරීම ඇරඹේ

ජාතික ව්ලාමික දිනය හෙට (08) දිනට යෙදී තිබේ. ඒ පිළිබඳ විශුම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා සමග කළ කතාබගකි මේ.

ඔබ දෙපාර්තමේන්තුවේ දැක්ම හා

මෙහෙවර සුමිත්දේ?
ආර්ථික හා සමාජීය විශයන් සෘප්තිමත් ව්ශුමික පුරාවය මිනි කිරීම අපේ මූලික දක්ෂයි. ව්ශුමිකයන් හා ඔවුන්ගේ පසු පුත්ලාතින් සඳහා නොරතුරු සාත්ෂණය සහ කිරිසරේ පළ පුත්ලාතින් සඳහා නොරතුරු සාත්ෂණය පෙරුදායක භාජජිත අතමුරු භාවිතයෙන්ද, හොරුතුම්ක හා රාජ්‍ය අංශ මුතුවෙන් ඉතළ රෝවාලන් ප්‍රවාදායක භාජජිත නාමුරු සරමින්, පෙරමණි සුත්ලාගයක් ලබා දීම අපේ මූලිකම් දක්ම සහ මෙහෙවර වගයෙන් පුතාගිකට තිබෙන්නේ, ඒ විශේෂ අපට අරමුණු ජාතියක් නියෝගවා. ඒ අරමුණු කිරීමේ කමයි අපේ දක්ම හා මෙහෙවර සම්පුර්ණ කර ගන්න අප උත්සන ගන්නේ. <mark>මෙහෙවර කුමක්ද?</mark> ආර්ථික හා සමාජ්ය වශයෙන් කෘප්තිමත් ව*ලාම*ක

විශාම වැටුපකට හිමිකම් ලබන්නෙ **කවුද?** රාජ්‍ය සේවයේ ප්රීර සහ වනුම වැටුප් සහිත සත්වම්

ලබන, ඒ වගේම මාස 120ක අවම පේවා කාලයක් සම්පූර්ණ කළ ජේවයේ ස්වීර කරන ලද සහ විධමත් ආකාරයට විශුම ගත්වන ලද රජයේ නිලධාරීන් සමණයි විශුම වැටුපතට හිමිකම් කීයන්නේ

◆ අද වන විට විශාම වැඩුප් ලබන පුතිගුනින් සංඛනාව කොපමණද? රජයේ සේවයේ නියුතුම විට වනුම වැඩුප් ලබන දැ. එට පසුව ඔවුන්ගේ ආදායගේන දෙපෙන්නේ, පසු පුණ්ලනින් වානයෙන් පුණ්ලන ලබන්නේ නැවීට පව වෙන් කරන්න වෙනවා. ඒ මියලුම දෙනා ගන්නෙන් තේ උත්ෂයකට ආපේක සංඛනවත් විශාම වැටුප් පුණ්ලන ලබන්න විශයෙන් දෙන් දැන්න වැඩිත් තරන සුක්ත්මක වෙනවා. ඒත් මෙනුණි ස්විස්ත සංඛනවත් සත කට්මෙලිකම නිකර කරනු ඉතිරි වීම පහස්කය පුමද විම. නොදන්වා විදේශය එම විට සත පන්කය පුමද වම, නොදන්වා විදේශය සම වැඩුප කතර කළ සංඛනවත් සට්පන්ලිකට විශාම වැටුප කතර කළ සංඛනවත් සට්පන්ලිකට විශාම වැටුප

අ සෑම වසරකම විශුාම වැටුප් හිමිකමින් ඉවත් වන පුතිලාභීන් සහ අලූතින් එකතුවෙන පුතිලාභීන් සංඛනව දළ

එකතුවෙන පුතිලාගින් සංඛ්යාව දළ වශයෙන් කොපමණද? එක් තොටසක් සමයි, රජය වෙරියේ පිවිල් වනුමක පිරිස, අපෙක් පිරිස සත්තරට කමුවාද වනුමක පුරාව. මේ දෙකොට්ඨාසයෙන්ම වාර්ඕකට 97,000, 28,000 වර්යක් ආපත්ත වශයෙන් වනුම පුත්පැතිගේ ලේඛනයට අතුළත් වෙතවා. විශුෂ වාධුව නිම්කරණ අවත්ව යන්නේ වත්වෙනෙන් ඉදිරුතිය මියයේ හේතුවෙන්, වාර්මකට විශේෂයෙන් ඉදිරුතිය මියයේ හේතුවෙන්, වාර්මකට වියුතිගෙන් වෙරුස් පමණ වීරියක් නැවත වතාවක් වැත්තෙන් වරුසේ පමණ වීරියක් නැවත වතාවක් වැත්තෙන් වරුසේ පමණ වීරියක් නැවත වතාවක් වැත්තෙන් වරුසේ පමණ විරියක් නැවත වතාවක් වත්වලම්, වැත්ලම් පුරික හා අතත්දාරු විශුෂ්කයන් වශයෙක් වසතු වෙතවා.

◆ විශාම වැටුප් පුණිලාන ගෙවීමට විතරකට රජය දරන වියදම් නොමෙණද?
2022 වර්ගය බැලුවොත්, රැසිපැර මිලියන තුත්මය කුටමට අතන්න බැලුවොත්, රැසිපැර මිලියන තුත්මය කුටමට අතන්න බැලුවොත්, රැසිපැර මිලියන තුත්මය කුටමට විතර මෙයන් අප විශාම වියදුම් විතර මෙයන් අප විශාම විදුව සම්ව තර ආ මෙයන් අප විශාම විදුව විදුව හා මෙලියම් වේට සම අපවාත්තේ විත්, ඔවුන් හා මෙලියම් මෙයන් වල අපවාත්තේ විත්, ඔවුන් හෙමෙන් මිලියන දේ වල සම පළමු විදුව හැරියන් මිලියන දේ වල සම පළමු විදුව හැරියන් මිලියන් දේ විශාම විදුව පැවරියන්මේ සම පිරිදු විදුව හැරියන් මිලියන් 18 සම විදුව හැරියන්ම සඳහා රැසිපැර මිලියන් 18 සම විදුව හැරියන් මිලියන 18 සම විදුව හැරියන්ම සඳහා රැසිපැර මිලියන 18 සම හා දුම්වාන 18 වසරේ ඉවත හමුලේව මිය සිය හා දුම්වානවට පත් අපහේ විත්ද, ඩිටුප් හා දීමතා වෙනුවෙන් දේවියන් දී සිටුයන 18 සට ආසන්න

මුදලස්ද, පාරිතෝමික ගෙවන්න බලියන 60සට අධ්ය මුදලස්ද මාසික සිව්ල් විශුම වැටුප් ගෙවන්න බලියන 360කට ආසන්ග පුමාණයක්ද ඇස්තමේස්තුගත කරලා ඒයෙනවා.

♦ විශුම වැටුල් තුමවේදගේ ඉතිහාසය සංකෙවින් පැහැදිලි කර දෙන්න. වලාම වැටුල් ලමවරුල් ලක්ෂායය පේසොත්, ඉිතාපය යටත් පිරිසයේ වෙල තියෙනගේට මේ රටේ ප්රභූම වලාම වැටුල් ලමයේ වෙත ර අවත් වලාම වැටුල් ලමයේ වෙල තියෙනගේට මේ රටේ ප්රභූම වැටුල් ලමයේ අපට හැස්වල ලබින්. ඉතාපයේ යටත්පිරිය වෙල තමුණු සෑම රටුපටම මේ කුම්වෙලය ඔවුන් පළක්වා දුන්න. ර අලාවේ මේ උගතවටත් විශුම වැටුල් ලමයේ ලැබුණ. මේ ලමය 1888 පිට රිකාපයේ පුත්වා දුන්න. ර අලාවේ මේ වෙත ප්රභූම වැටුල් මේ ඉමයේ හඳුන්වා දුන්න. රට පස්සේ 1984දී වලුණ වැටුල් වැටුල් වැටුල් කිරීමය දියවිල්ලේ හඳුන්වා අවත්වර පාලනය සමන් කිරීමය දියවිල්ලේ හඳුන්වා අවත්වර පාලනය සමන් පළක් වැටුල් තිබේ නිය සමන් වෙල පටවර්වනය වුණු විශුම වැටුල් නිස් සියනවා. අතියම්, සාවියල්ලිය, පදනි ලේ සහ පවරෙන්වා සමය සමන් වෙල පටමර්ගෙන් සඳහා 1942 රාජ්‍ය ලෙස සමන්වා මෙල විශුම වැටුල් කාරම් සම්වාව අයත් කාලය සඳහා ලේ සමේ වැනි වැනි වැනි සුවල් කා වන්රම සෙනුරේ කරන්ම සමද වැනිල් කුරුම හා අතේදරු ලමය හා පළක් පලක වෙතර පුත්ව හැරි සම පටත් විය කට පුත්ව වැනිල් කුරුම හා අතේදරු ලමය හා පළක් පලක වෙතර පටත් සමබේවා අමත් සිට සිටි විය වියවල දිකිය වතරා සම අතතරවට මේ හා විට වියට වියාත්මය වෙතර සම සාත්රවල පටත් වියාත්මය ඉතිහාසයක් තිබෙන තුමවේදයක් විදියට මේ සමාජ ආරක්ෂණ සුමවේදය විශුම වැටුන් දෙපාර්තමේන්තුව මඟින් අමණ්ඩව සිදු කෙරෙනවා

🕈 අද වන විට ව්ලාම්කයා රජයට බරක්

ව්යුඛම්කයා රජයට බරක් නොවෙයි. රජයේ නිෂ්පාදන වසුකෙකා වසය සංසා නොකෙන සංසා මෙන මාර්ග රජයේ ආදයම් මාර්ග දළ දේශීය නිෂ්පාදිතය, දළ රාත්ක නිෂ්පාදිතය වැඩිවෙලා නිශේකවා නම්. මේ හෙවන එක රජයට මරක් කොවෙයි. අපේ රටේ ජනතාව සිටන්නේ මලියන 22යි. ඉන් මලියනයනට වැඩ සංචාරවක් චිදේශගත් වෙලා සිටිකවා. ඒක් ගැටලුවක් නියෙන්නේ, අනෙක් සංචර්ධක රටවල් හා සංඝන්දනය කර බලද්දී මේ සංඛනවට සාපේක්වේ අපේ රටේ රජයේ සේවය අති විශාලයි. අනෙක් රටවල රාජ්ර සේවය මීට වඩා තුඬායි. අපේ රටේ දකට විශාම වැටුප් ලබන ශ්රයේ ස්ථිර සේවයේ නිරත වන අයක් එක්ක . බලුවාම විශුම යන වැටුත් සනිතව සේවය කරන අය ලක්ෂ I 3ක් පිටිතවා. මධාම රජය, පළාත් රාජ්ය සේවා, හළත් පාලක හේවා යන කොටස් තුනට අමතරව, රාජා විධවසායක් බලද්දී එතැතත් ලක්ෂ තුනකට ආසන්න සංඛ්යාවක් සිටිනවා, මේ දෙකේම එකතුට ගත්තොත්, ලක්ෂ 16 කට ආසන්න සංඛ්යාවක් මෙය ජන සංඛ්යාවක්









ඉගත දී කළ ගණනයකදී. අනාවරණය වුණේ මෙයින් වනුම වාුප් ලබන පිරිස ලක්ෂ 13කට අවසායි. මුවිධ ගමුදව හා හෙල්පිය දෙනෙකුත් නිලධාරීන් මේ ගණනය නුළ පිටිනවා මේ සංඛනාව නහ රාජා ආදයම අඩු වීම මතයි. මෙය මරක් වීදියට අවට දෙනෙන්නෙ. එනෙම නම් අව ජාතික ආදායම එඩි කර ගත යුතුයි ඒ විශේ ම අවම ජෙවන සංමතාවක් තවක්තු කර ගැනීම ගත අනුස් කුමරේද හා එලුමේ වලුව ජුතිකරුවන් හඳුන්න දිය යුතුයි. දැනෙන්ව වනුම වැවුප් කුමරේදයක් ගඳුන්වා දුන්ම දෙනෙන්ව වනුම වැවුප් කුමරේදයක් ගඳුන්වා දුන්ම දැනෙන්ව වනුම වැවුප් කුමරේදයක් ගඳුන්වා දුන්ම දැනෙන්ව වනුම වැවුප් කුමරේදයක් ගඳුන්වා

දුන්ගෙන්. මෙස රජයට මරක් වෙන්නෙ න,

• එකවර විශාම සහ විශාමිකයන්ගේ
වැඩුල් පුමාදයකින් තොරව ගෙවීමට විශාම
වැඩුල් පෙවැදෙකින් තොරව ගෙවීමට විශාම
වැඩුල් දෙපාර්තමේන්තුව යොදා ඇති
වැඩිල් පිළිදෙකු ඉනින්ද?
මෙල්මාදයකින් තොරව ගෙවීමට විශාම
වැඩිල් දෙපාර්තමේන්තුව වැඩුල් දෙපාර්තමේන්තුවට පුමාන්ත් දිනය දෙ නම්.
දිනිත විත වගයට පැවිත් අයදුම්ගත විශාව වැඩුල් දෙපාර්තමේන්තුවට පුමෙන්න පළමාවන්න ඉම්ක පිළිදේ දිනම්නවා. දුන් එය මාර්ගනය සුමක් පිළිදේ දිනම්නවා. දුන් එය මාර්ගනය සුමක් පිළිදේ දිනම්නවා. දුන් එය මාර්ගනය සුමක් පිළිදේ දිනම්න සැරුවරුව ඇති දින මාර්ගනය සුමක් පිළිදේ දිනම් විශාම වැඩුල් ලබා ලෙස් නොවේ.
ඒ අවස්තමයට වන අවසේ පරිතම ජීන සියයම්නෙ ඉතා අවම සමානවක් ඒ නිසාමුම්ගැන දෙරිනස් කිරීමේ විශාම විදුවිය දිනිත් කිරීමේ වන අවසේ අවස්තන පුවාතීයටයි. ඒ ජැද අනුක්ෂ නිසැසේ අයදුනිය ඉදිරිපත් කිරීම යන අයදුම් ලක්ක ප්‍රතියේ විශාව ප්‍රතියේ සම්බන් අයදුම් සහ ජැතිල් සිය විශාම සඳ සම්බන්ධ විශාව සම්බන් එකම් නිර්යාව දෙරුව සහ සේ වෙන්න සම්බන් සම නිර්යාව දෙරුව සම්බන් සම සම්බන් වන සහ යා සුදුන් ද මෙන් එකම් නෙද්දේම සම්බන් විශාමයේ අදේ ගලයක පුවාතීයේ සම සහ යා සම සම සේ විශාමයේ අය සම සහ යා සුදුන් ද වෙන්න ජාති අවස්තම් සහ සහ යා සුදුන් ද මෙන්නේ සම නේ පත්තිය වියුත් අවස්තනය යාමු පත්තිය සියල් සියින්නෙ ව්යුත් සම සම්බන් වේ සම්බන්තයේට ජිනාත්ත සම්බන්තේන් ප්‍යතියේ සම්බන් සම සම්බන් සම්බන් සම්බන් සම සම්බන් සම සම්බන් සම්

♦ පමා වූ විශාම වැටුප් පාරිතෝෂික ගෙවීම කඩිනම් කිරීමට සකසා ඇති වැඩ පිළිවෙළ කුමක්ද?

ගෙවීම නවිනම් නිරීමට සහාසා ඇති වැඩි
පිළිවෙළ කුමික්ද?
පසු ගිය සාලයේ නොරෝනා වසංගත පත්ත්වය
පැවතීම හේතුවෙන් රාජට සාගනය පත් වේදාය
පැවතීම හේතුවෙන් රාජට සාගනය පත් වේදාය
ප්‍රතිම හේතුවෙන් රාජට සාගනය පත් වේදාය
ම තාර්ගලාසිය නියාවලියට සැපාර්ගමේන්තුවේ විශාව වුණ සිටුම් සිටුවුන් දෙපාර්ගමේන්තුවේ විශාව වුණ සිටුන් සිතුම නියාවලිය දෙපාර්ගමේන්තු සාත්රයමේන්තුය මාසික වලුණ වැඩුම දැන දීමේ නියාවලිය අවශ්වව පවත්වා ගෙන යනවා. ඒත් නියාවලිය අවශ්වව පවත්වා ගෙන යනවා. ඒත් ජාතාවලිය පහතු ලබා දීමේ පත්‍රත්‍ය අත්‍රත්‍ය පිළිතු ම සිටුම් පත්‍රත්‍ය සමයන් අත්‍රවිත පවත්වන මැත් පවත්වෙන අත්‍රත්‍ය සිටුම් පත්‍රත්‍ය පටත් සිටුම විශාව විශාව ජාතාවට සහ එම නියා විශාව වුන් සඳහා පොත්වයට පාරියෙම්ක ලබා ගැනීම සඳහා පොත්වයට පාරියෙම්ක පත්‍රත්‍ය සිටුවේ ප්‍රතිශාව ඉතිරුවෙන් අවසාකය යනමු කර ඒ මෙබඳවා නැතිවෙන් අවසාකය යනමු කර ඒ මෙබඳවා සැත් ස්වික්ෂ සහාසු සහව අවසාක් මත පාරිකය කාල පිළාත් සියල් සාරකාශය යනමු කර ජමානවා පැවස පහර සිටුමේන් පටුවෙන්මක මහාස සහයක කාල පිළාත් සහ සහ සාගම් සිටුමේ පටුම සහ සම්කර්ධ කාල පිළාත්වය සම්කාශ සහ ගැනීමට හැනීම ඉතිවෙන් සාහනයක් සහ සහයක කාල පිළාත්වය සම්කාශ සහ ගැනීමට හැනීම ඉතිවෙන් සාම්කාකය සහ ගැනීමට හැනීම සහ සාගනයක් සැති සහ සහයක කාල පිළාත්වය සම්කාක සහ ගැනීමට හැනීම සහ සහසක සම්කර සහ සහ සාගනයක් ඇති වෙන සහකයක් සඳ සේ වෙල්

අධ්‍ය අදායයි. වනුවේ වැටුපත් ගෙවද්දී අප දැකින්නේ සහිදරිය පමණයි. මේ වනේ පුද්ගලයෙන් ඉන්නද් සහ අත්තේ සහිදරිය පමණයි. මේ වනේ පුද්ගලයෙන් ඉන්නද් සහදා අව මෙන් පුද්ගලයෙන් ඉන්නද් සහදා අව මෙන් පුද්ගලයෙන් ඉන්නද් සහ අත්තේ අත දැකින් සහ අත් වෙන් අතුව වරවා අයදුම්පත් සහි මුතුම වැටුපත් අතේ සහ විතුම වැටුපත් ඉන්න අත්ත අත්තර අත්තර

සහිත මවුන්ගේ සියලු නොරතුරු අපුළුජ සරමින් විශුම වැටුප් තිම්කම් පතුයක් නිකුත් සරනවා. ඒ වගේම විශුමික කඳුනුම්යකත් නිකුත් සරනවා. එම නොරතුරු අපතේ දෙපාර්තමේකුත්ව මෙනෙනවන තොරතුරු අපත්මණ පද්ධතියක ගමඩා කර අනාගත අවශානක පදහා නේ ගැන්නවා. මන්මා කර අනාගත අවශානක පදහා නේ ගැන්නවා. මන්මා සත්වේ පැති නිමේකතරණය පහසු කර ගැනීමට හැකියාව ලැබි නිමේකතරණය පහසු කර ගැනීමට හැකියාව ලැබ නිමේකතරණය පහසු කර ගැනීමට හැකියාව ලැබ නිමේකත් උති යන් පරිත්ව සම්බන්ධ සත්වේ ඇම්ලී පළකුණ නිසා මෙනෙක් කලක් නම නිලධාරි මේක් ලබා යන් පරිත් වීමේ සත්මකය දෙන්න වෙන නෑ. රාජ්‍ය හා පොද්ගලීස කණිකය දෙන්න මේන් ලබා ශත් ජීවත් වීමේ පහමිකය දෙන්න අවන ගැන ගත් ශාර් ශා පෙන්ල්වම බැංකු ශාව 113ක් ශ්රිසේ ඇමිලි සලකු ශාව 113ක් ශ්රිසේ ඇමිලි සලකුණු පරිත්තා කරලා, අවේ දක්ත දරුම්සට පරවාසි කර ඇති මේ ඉමේදිය කල්ම සිටුම් ලබා දුන් වියලු විලාම ශ්රා, අවට ඇමිලි පලකුණු ලබා දුන් සිටුම් විලාම ශ්රා, අවට ඇමිලි පලකුණු ලබා දුන් සිටුම් විලාම ශ්රා, අවට ශ්රිස් ලබා දුන් සිටුම් පරමුණු මේ දැකුවට ශ්රිස්ල්ව, සඳහුම්වය සිටි පරමුණු දුන්නම, දෙසරිතමේන්තු දෙන්න පද්ධතිය සමන සුත් දී විශුම්කයා ජීවත් වෙලා ඉන්නවා කියලා තතුවුරුම් සි දී වෙතවා. එය සත්කාර වියක වැඩසටහනේ පුනිළුලයක්.

◆ ඕන විශුඛම්කයන්ගෙන් සහ පසු පුතිගුණන්ගෙන් විශේෂයෙන් ඔලාපොරොත්තු වෙන්නේ කුමක් ද? විශුඛපයාරාත්තු වෙන්නේ කුමක් ද? විශුඛපයාරාත්තු වෙන්නේ කුමක් ද? විශුඛපයාරාත්තු වෙන්නේ තුමක් නිවේ සහ කුළුදී උමත දින්ත්, එසේම විදේශාග විශ කුළුදී උත් දින්ත් එමේක කළ සින කුදේදී දෙම්ක් කොට්ඨාපය වෙනස් ජීරීම අද අවස්ථාවලදී වාර්තා ජීරීමත්, යම් විශුඛපයාකු මය ශිය විට අදළ නොරතුරු යම් විශුඛපයාකු මය ශිය විට අදළ නොරතුරු යම් දින්මක් කිරීම නිය විට අදළ නොරතුරු විදුර් දෙපාර්තමේක්තුවට හෝ වාර්තා ජීරීමත් දෙපාර්තමේක්තුවට හෝ වාර්තා ජීරීමත් විශ්‍ය ම සිදුවූ විට එය සාජුවම අපගේ ආයතාවලට වාර්තා ජීරීමට කටයුතු සරක ලෙසර් වමින් විශුඛ වලට එයේ වළස්වලා, බදු යනවන ජනතාව ලබා දෙන මුදල් නිසි පරිදි විශුඛ දැවුව විධාව අදහ සත කළ නො සළමනාකරණය කර ශත හැකි වෙනවා.

♦ මෙවර ජාතික විශාෂික දිනයට සමගාමීව විශේෂිත වැඩපිළිවෙළක් සිදු

◆මෙවර පාර්තික වැඩාපිසි වෙනස් කියල නම්නාමීව විශේෂික වැඩාපිසි වෙනස් කියු වෙනවාදේ? රටේ පවතින ආර්ථක, පමාරිය හා දේශපාලන සත්ත්ව සඳුන්ම කර නගා. ඒත් ඒවේ සඳහා උත්ත්ව පුදන්ම කර නගා. ඒත් ඒවේ පදහා උත්ත්ව පුදන්ම කර නගා. ඒත් ඒවේ පුවාගන සදම් හා දේශව් කත් වැඩාපි පිළිබඳ අපගේ අවුව පමණින් ජනතාර විධාව පිළිබඳ අපගේ අවුව පමණින් ජනතාර විධාව පිළිබඳ අපගේ පටමිනේ "සත්තර වියාව පිළිබඳ අපගේ පටමිනේ "සත්තර වියාව වැඩලිකුවේ විමධානන ක්රීමට අප පරිතින්ණ පනත් හඳුනාගෙන නියනවා. මාතර, අනුග්ඩලුව, මහුවර සහ අයනවා. මාතර, අනුග්ඩලුව, මහුවර සහ අරේක්‍රිකල් වශයෙන් මෙනි දින්දින් ස්ථාතිකය පදනම් කර ගත්තීන්, මාතර දින්දින් ජනත් පරිතියේ සියක් විධාවටතන මහත් දින්තික්කය පදනම් කර ගත්තීන්, මාතර දින්දින් දේඛන් කාර්ථකලයේදී උද හරුත්ත මේ කස්තෝබර් වැනි කාර්යාලයේදී උද හරුත්ත මේ කස්තෝබර් වැනි කර්තාරයක් දෙන්නම් මේ සියලු කටයුතු පුදනම් හරුන් සේ ජනවේ දුවරුම් වනුම්කයක්ට යැමම හාර්යාලයේදී උද හරුත් මේ සියලු කටයුතු පුදනම් හරියන් දෙන්නම් මේ සියලු කටයුතු පුදනම් හර සීමෙන්නො.

ශතමා සමරසිංග ජායාරූප - තිශ්ශංක විජේරන්ත







Daily News



National Pensioners' Day



ශී් ලංකා විශාම இலங்கை ஓய்வு Sri Lanka Pensions



Pension Department ensures peaceful retirement for Govt servants

Pension Department Director General A Jagath D Dias in an interview with the Daily News yesterday said that the department is striving to ensure that the Government servants are leading a peaceful and happy life after retirement. "Our basic vision is to create an economically and socially satisfied retirement community. Our vision and mission is basically to provide a legal benefit to retirees and their beneficiaries by using information technology and sustainable management methods to ensure high Client satisfaction", Dias said

♦ What is the vision and mission of your department?

Our basic vision is to create an economically and socially satisfied retirement community. Our vision and mission is basically to provide a legal benefit to retirees and their beneficiaries by using information technology and sustainable management methods to ensure high client satisfaction with the participation of the private and public sectors. And we have many goals, it is through those goals that we try to complete our vision and mission.

♦ Who is entitled to a pension?
Only the government officials with permanent and pensionable appointments in public service as well as permanent and formally retired government officials who have completed a minimum of 120 months of service are entitled to pension.

of service are entitled to pension.

How many beneficiaries are receiving pension as of today?

We have to separate them as those who receive pension from government service, then dependents who five on their income, and those with the pension of the pension of

♦ What is the approximate number of beneficiaries leaving pension entitlements and new beneficiaries joining each year?

One part is the civil pensioners of the public service. The other group is the retired community of the armed forces, Annually, approximately 27,000 to 28,000 people from these two segments are included in the register of pension beneficiaries. Pension entitlements lapse especially at the death of the beneficiary. Annually, about 16,000 pensioners die mostly of natural causes. But about 90% of them join again as widows, widowers or as orphans with entitlement for pensions.

How much does the government spend per year to pay pension benefits? If we book at the year 2022, an amount of nearly three handred and sixty, billion repress, that is, Rs. 360,000 million has been allocated. The pension of the pen

billion rupees will be paid for the compensation and allowances of the dead and disabled in the armed forces, over 66 billion for gratuities and nearly 320 billion for monthly civilian pensions.

billion for gratuities and nearly 320 billion for monthly civilian pensions.

* Explain the history of pension system in detail.

If we take the history of the pension system in detail.

If we take the history of the pension system, when Sri Lanka was a British colony, when they interfered with the administrative structure of this country, a pension system was introduced to us for the maintenance of their wislows and survivors. They introduced this method to every country that had been colonized by Britian. That is how, Sri Lanka also got a prisain. That is how, Sri Lanka also got a prisain. That is how, Sri Lanka also got a prisain construction system was introduced for judicial and system was introduced for judicial and splits service officers. Then in 1934, a legal document called the Pension Constitution Code was introduced. Later, in 1948, 1972, and 1975, the pension system was developed by incorporating the rules and regulations. In 1942, Public Service Provident Fund system was introduced to casual, temporary, substitute and daily workers without pension. Teacher Widows, Widowes and Orphans System, Widows, Widowers and Orphans System, Microws / Widowers and Orphans System, Widows / Widowers and Orphans System, Widows / Widowers and Orphans System, Widows / Widowers and Orphans System with an instory of over 125 years, this social security system is being continued through the Department of Pensions.

Department of Pensions.

• Is the pensioner a burden to the government today?

The pensioner is not a burden to the government today?


The pensioner is not a burden to the government. If the government's production lines, government's revenue streams, gross domestic product, gross national product have increased, then paying this is not a burden for the government. There are 22 million people in our country, More than a million of them are abroad. But the problem is that when compared with other developed countries, the government service in our country is huge. In other countries, the civil service is much smaller. In our country, there are around 1.3 million people who are working with pensionable salaries and working in permanent government fobsalong with those who are currently receiving pensions. In addition to the central government, provincial government services and those in government at the price are nearly three hundred thousand people. If we

take the total of these two, the number is almost 1.6 million. When compared with the number of people, it was revealed that there is one government employee for every 17 persons in the country as per a survey conducted a few years ago. Out of this, there are over 1.3 million pensioners. Other officers of the armed forces and the police are also included in this calculation. Based on this number and with the decrease in government revenue, we feel this as a burden. Therefore, we have to increase the national income. Likewise, we have to maintain a minimum number of employees and introduce new systems and pension reforms. If a contributory pension system is introduced, this will not be a burden or the government.

What is the procedure adopted by the Department of Pensions to get the salaries of the pensioners who are retiring at once, without any delay?

salaries of the pensioners who are retiring at once, without any delay?

This is not the delay of the Department of Pensions. If someone's retirement date is today, the opportunity has been given to get the application form to the Department Orensions 90 days before that date. This is now available online. We have given this opportunity to give them the pension from the month after the month of rotirement. Unfortunately, there are a very few of them, who do not submit their applications on time. So the delay is not ours. We take only three days to complete this work. It is the responsibility of the Head of Institution to submit the correct application Nowever, submission of applications with shortcomings, unclear applications and the time consumed when we have to engage in the same work twice or thrice owing to the above after an application is rejected, there can be delays and we have to minimize such shortcomings. In order to eliminate this delay, especially the heads of relevant institutions should update and maintain the personal files of their employees. Similarly, we tell retires to pay attention to their personal files at least six months before retirement. If there are deficiencies please rectly them. Otherwise, their pension will get delayed.



Recently, due to the Corona pandemic situation, there was a significant impact on the normal life of the country as well as the office process. It is no secret that the pension activation and gratuity payment process of the Department of Pensions got hampered. But the departmental staff continued the process of disbursing monthly pension without harming any pensioner. But due to the decrease in government revenue and the government having to allocate money to fight diseases and provide relief to the people, the amount of money allocated to pay pension gratuities gradually decreased. Therefore, a significant number of the pensioners had to wait on a waiting list to receive the greatuity. But in the year 2021, Rs. 29 billion and by September 2022, over Rs. 13 billion could be paid as gratuity. The attention of the Cabinet of Ministers has been focused on this. The General Treasury has been instructed to release the necessary funds to pay the gratuity within a period of 6 months for the pensioners who are entitled for their first pension in the year 2022.

of gratuity could be alleviated and trust the pensioners would get some relief.

What is the purpose of compolsorily calling the government officers to the head office of the Department of Pensions on retirement?

It is what we call the pension activation is the pension activation is the pension for the pension for the pension from the pension for the pension from the pension have been paid due to carelessness in scrutinizing the applications or departments may be closed by now. It is every difficult to identify such flaws under the old method. It is because of these shortcomings that we introduced the technology. Now you can apply calling. Then we know who is sending to these. There is a specific person in a ministry or department application. So we know that a wrong application form cannot be sent now. By calling the pensioner to the Head Office, a pulysical examination is done with the IT system, as well as updating the necessary information of the beneficiaries, taking fingerprints and issuing pensioner ID cards, etc.

How does the "Sathkara Plysas"

♦ How does the "Sathkara Piyasa" pension activating process take place?
We receive applications related to pensioners through IT systems via online through decentralized and centralized methods for payment of first pension. After the applications are approved, the pensioners are invited to the "Sathkara Piyasa" pension activation program and we obtain his

Director General - Pension Department

Therefore, it is believed that the existing problematic situation egarding the payment of gratuity could be alleviated and thus the pensioners would get some relief.

* What is the purpose of compulsority calling the government officers to the head office of the Department of Pensions on retirement?

It is what we call the pension activation process. When a pension is paid, we only see the paper. We don't know if such a pension is paid, we only see the paper. We don't know if such a pension reliverable to a pension have been paid due to acrelessness in scrutinizing the applications. Such payments may already be in existence in our data system. At the level of the Divisional Secretariats, there can be flaws in their files. Sometimes, those institutions or departments may be closed by now. It is every difficult to identify such flaws under the old method. It is because of these shortcomings that we introduced the redthology. Now you can apply coiline. Then we know who is sending us these. There is a specific person in a ministry or department who sends them. Only be can send the application. So we know that a wrong application form cannot be sent now. Be calling the pensioner to the Head Office, a physical examination is done with the Head Office, a physical examination is done with the Head Office, a physical examination is done with the Head Office, a physical examination is done with the Head Office, a physical examination is done with the Head Office, a physical examination is done with the Head Office, a physical examination is done with the department's data system to confirm that the pensioner is alive. It is a result of the shaftar Payasa programme.



result of the Sathkara Piyasa programme.

• What do you specifically expect from retirees and post-beneficiaries?

To provide the living certificate and residence certificate obtained annually from the pensioners within the prescribed time limits, and also to report in the cases of changes in the divisional secretariat division of their residence or when migrated etc., and to report the relevant information to the divisional secretariat or the Department of Pensions when a pensioner dies, in particular, children and subsequent beneficiaries are requested to report any deaths directly to our institutions. In this way, pension frauds can be avoided and the mone given by tax payers can be properly managed for pension expenditure.

money given by tax payers can be properly managed for pension expenditure.

• Will there he any special program in conjunction with National Pensioners Day this year?

Under the prevailing economic, social and political conditions of the country, no events have been arranged to celebrate the National Pensioners Day. But our attention has been drawn on the suffering of the entire population, including the pensioners, owing to country's transportation costs and inflationary situation. Accordingly, taking into account the difficulties faced by pensioners coming from distant areas to the Colombo head office, we have taken measures to decentralize the "Sathiarar Plyasa" program at the district level. Accordingly, we have identified 5 districts. They are Matara, Anuradhapura, Badulla, Kandy and Kurunegala. We are ready to decentralize the "Sathiarar Plyasa" program the district secretaries here. Arrangements have been made to carry out its initial program at the Matara District Secretariat on the National Pensioners Day on 8th October. All these activities have been prepared to provide real care to the senior citizen pensioners of the nation.

Interviewed by: Shyama

Interviewed by: Shyama Samarasinghe Photos _ Nishanka Wijeratne















தேசிய ஓய்வுகிய தினம் ஒக்டோபர் 08, 2022

07-10-2022



ශී් ලංකා විශාම இலங்கை ஓய்வு Sri Lanka Pensions

ஓய்வூதிய செயற்பாட்டை ப்ரவலாக்கும் பணி ஆரம்பம்

ஏ. ஜகத் டி. டயஸ் - பணிப்பாளர் நாயகம் - ஓய்வுதியத் திணைக்களம்

பல்களிடி என்றை மற்றும் சருகம் என்ற கொழுகாறா மற்றும் சருகம் என்ற கைக்கில் மன நின்றவுடைய ஒப்புகை கூறுவக்குகள் மக்களை ஒன்றை கூறுவக்குகள் மக்களை ஒன்றை கூறுக்காகுக், ஒவ்வு பெற்றவருக்கான கலைம் நேருநிலநடம் மற்றும் நென்ற முன்றவத்துக்கு முறைக்களின் மய்யியத், முன்றவத்துக்கு முறைக்களின் மய்யியத், முன்றவத்துக்கு மற்றவருக்கில் முன்றவருக்கில் கடாக உடம் வாடிக்கையானி குறுக்கும் கடாக உடல் வாடிக்கையானி கரும்படுக்கிறத் கூறுக்குக்கை கரும்படுகிறது. அதிடியன்ற எமக்கு பல இவக்குவர் கண்டை மற்றுக் மய்களிய்பை பூற்றம் பங்களியாக கடிறும்படுகிறது. அதிடியன்ற எமக்கு பல கடிக்கிற கண்டை மற்றுக் மயக்கிறிக்கிறால்.

ஒய்வூதியம் ஒன்றுக்கு உறிமையாதுகோர் யார்?

நாயி தமை நடிக்க (பிரையில் நார்த்தான் பார்-அரச சொலியின் நார்த்தான் நிரையின் மற்றம் ஒங்குசியத்து, சான் நியலம் பெருமின்ற அந்தியன்று அறைந்தது 190 மாழக்களை பூந்தி செய்த செயையில் நிற்துவரங்கப்பட்ட மற்றும் முறையின் கைகளில் நின் பிருந்த அரசு அதிகரிகள் மாத்திரம் ஒய்வுதியல் ஒன்றுக்கு உர்த்தா கிராக்க

ලැසුර්වානු පුරපුණිගේ වගුර ගත්සන් කොහරිකය සේලගේ?

தரச சேவையில் ஈநுட்டு ஓப்வூதியம் பேறவோர். அதன் பின் அவர்களின் வருபாயில் தங்கி இருப்போர், பின் பயணனிகளாக பயன் பெறவோர் என

දුරුලු නියා දෙරුණු කුරු ඇත් ලිස්තු ආය දේලුන් නියාතු දේශනයේ?

66 பில்லியனுக்கு அதிகமான தோகைபும் மாதாந்த சீவில் ஒம்வூதியம் வழங்க 320 பில்வியன் வரையும் மதிப்பேட்ட்ட டுள்ளது.

மான்றத்த அற்றுக்கும் அற்றுக்கும் வருக்க 200 நேர்க்கும் வழைய் அறித்தில் அறித்தில் அறித்தில் அறித்தில் வருக்கும் அறித்தில் அறித

மற்கொள்ளதற்கு ஓய்வூதியத் திணைக் செய்றிருக்கும் நடவடிக்கைகள் என்ன?

பணிக்கொடை வழங்குவதற்காக இருக்கின்ற சிக்கலான சூழமை நிர்பதத்த முடியுமாகும் எடைந் அதன்மூலம் ஓய்வூகிபர்களுக்கு நிவாரணம் கிடைக்கும் எனவும் நம்புகிறேன்.

களுக்கப்படுத்தும்
புகத்பத்தை
செய்யத்தும்
பயத்தை என்று
கையும்திறும்
முகத்திற்கும்
முகத்திற்கும்
முகத்தும்
முகத்திற்கும்
முகத்தும்
முகத்தும்
மக்கும் விற்கும்
முகத்தும்
மக்கை என்று
கையுக்கிறாம்
மக்கும்
நடியின் மக்கும்
மக்கும்
கேரியின்
கையுக்கிற்கும்
கடியின்
கூறு கட்டமைப்படுக்கும்
கடியின்
தடியின்
கடியின் கண்ணுக்கிற்கும்
தடுவின்
கடியின்
கட

ஓப்வூதிபருக்கு அவரிபமான ஓப்வு வாத்வை வாதியான முறையில் முழுமைபெறச் செய்வதையே தலைவை அலுவைகத்திற்கு அழைத்துச் செய்கிறே



ம் அரசும் இடம் நாழ்களு எப்படி? அதிகாரக் பியச் , ஐம்வூதிய செயர்படுத்தல்

நடகையை இடங்கிறுக்கு கடிர்களுக்கு அறைப்புக்கு முற்றிக்கு கடிர்களுக்கு அறைப்புகள்கு கழியில் அடியில் அடி

ழய்யூறியக்காற்கள் மற்றும் பின் பயராவிகளிடம் இதுந்து முக்கியவாக நீல்கள் மறியால்பது என்ன? ஒப்பகுப்புகள் நிலக்கும் இருந்து வருடந்துக் பேற்றுக்கொள்ளும் உயிர் வாழும் கூறுநிர் சான்று, வநிலிடம் தொடர்பில் உறுநிர் சான்று, வநிலிடம் கொரிந்து செயலாவர் பீடுகை மாறுந்துவருட் நடித்த கிறுக்களை விடுத்த செயலாவர் துந்துக்கு கிறுக்களை மிறுக்கு செயலாவர் துந்துக்கு கூறியிக்கும் இந்துக்கு கிறுக்களை விடுத்த செயலாவர் அனுவலக்களிறத், அனிவது முறியிய நின்றைக்கும் நடித்த குறிவிடியும் கடித்த வரியிக்கு அறிவிட்கும் கடித்த வரியிக்கு அறிவிட்கும் கடித்த வரியிக்கும் அரியிக்கும் கடித்த வரியிக்கும் முறியிய நின்றைக்கும் நடிக்கும் அதிக்க மேன்றில் என்பதைக்கு நடிக்கும் அதிக்க மேன்றில் என்பதைக்கு நாம் வறியவிக்கிறோம். அதன்றைக்கும் ஒன்றும் மோலுக்கும் மக்கள் வழல்குகின்ற மணி முறுவருக்கை கொழிகுகின்ற மணி நேறுக்கும் மக்கள் வழல்குகின்ற மணி முறுக்கும் மக்கள் வழல்குகின்ற மணி முறுக்கும் மக்கள் வழல்குகின்ற மணி முறுக்கும்

இம்றுவற தேசிய ஓம்வூறிய நிலத்திற்க இணையை முக்கிய செயற்றிட்டம் ஒன்ற இடம்பெறவிறது?

- ஷ்யாமா சமரசிங்க படம் - நிஷ்ஷங்க விழேரக்ன









இன்றுழும்போது ஓம்வு நியக்கார்கள் அகக்கு

இன்றுகுகியது ஓட்டி இயக்காரிகள் அகக்கு கையை?

ஒப்புடுக்கவருகள் அரக்கு கையைல்ல. அலிக்க உர்ப்புக், அரக்க அரக்க ஆன்றிக் அரக்கார். வேத்த உருக்க அதன்ற அரக்கப்படுக்கு படுக்கு அரக்க அரக்கப்படுக்கு அரக்க அரக வள்ளின்ன சுமசியாக என்னாவு? ஏந் பிரிவினர், அரச சிசையவில் கலில் ஒன்கு பில்சுரர்கள், மற்றைய பிரிவினர் முட்பலட்டையை? சிரிந்தவர்களின் மூற்றுக்கூற்கள் இந்த இர பிரிவுகளிலும் சுமூடர்ந்தம் 77,000, 26,000 மூற்றுகள் இருக்கும் முழுபர்ந்தம் 77,000, 26,000 மூற்றுக்கும் முழுபர்ந்தம் 77,000, 26,000 முற்றுக்கும் முறுபர்கள் அடியாகில் இருந்து வேறியந்தவர் நின்கான பயனாளி முறியந்தவர் நன்னான பயனாளி முறியந்தவர்கள் அடியாகில் இருந்து வேறியந்த விருக்கும் உருக்கும் முறியந்தவர்கள் அடியாகில் கிறுக்கும் அவரசர் அல்லும் அன்ற அன்னத்தன் வை முற்றுக்களர்களை இகைகின்றன். நடித்த வடி எழுந்தி நிரை இருந்து நிருக்கு நேருக்கு நிருக்கு நிரு நிருக்கு ந

ழிர் தடக்காயில் ஓய்வு பெறுவின்ற ஓம்வுதியர்களில் எங்பளத்தை தாமதம் இன்றி

பளிக்கொடையாக வழங்குகாறித்த புறி கலைச்சரகையின் கலநானம் சென்றுள்ளது. 2022 ஆம் அன்றுன்னது. இயந்தியம் பேறுவதை ஆரம்தேல் முய்குப்பி ஆக்காக பளிக்கோடை 5 யாத காலத்திற்குள் சேலுக்கி முய்குற்றித்துக்காக பளிக்கு இருப்புற்றத்த நெல்கப்பாக மேலித்து வரிவுறுக்கும் அரும்கப்படுக்கும் வரிவுறுக்கும் அரும்கப்படுக்கும்

